



# සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය  
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය  
நிதி அமைச்சு  
சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்ணிதய, சுயதொழில், மற்றும் வியாபார அபிவிருத்தி இராஜாங்க அமைச்சு  
Ministry of Finance  
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment and Business Development

මගේ අංකය DSD/HO/05/MF/07/MS/ACP  
எனது இல My No  
ඔබේ අංකය  
உமது இல Your No  
දිනය 2021.12.17  
திகதி Date

සියළුම දිස්ත්‍රික් ලේකම්/ දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්,  
සියළුම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්,  
සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්,  
සියළුම නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්,  
සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති කළමනාකරුවන්,  
සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරුවන් සහ  
සියළුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත.

## සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ සම්බන්ධීකරණයෙන් ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

2013 අංක 1 දරණ සමෘද්ධි පනතේ විධි විධාන අනුව සමෘද්ධි බැංකුවල ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය වන්නා වූ පහසුකම් සහ පුහුණුවීම් සැපයීම (පනතේ 31ඇ) සමෘද්ධි බැංකු සමිතියේ බලතල යටතට ගැනෙන කරුණක් වන අතර, විධිමත් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු කටයුතුවලට සමෘද්ධි ප්‍රතිලාභීන් පෙළඹවීම (පනතේ 30 ඇ) සමෘද්ධි බැංකු සමිතියේ පරමාර්ථ යටතට ගැනෙන කරුණකි. සමෘද්ධි පනතේ පිටපත් සියළුම බැංකු හා බැංකු සමිති වෙත ලබා දී ඇත.

02. සමෘද්ධි පනතේ සමෘද්ධි බැංකු සමිතිවලට අදාළ ඉහත කරුණු දෙක පමණක් සලකා බැලීමේ දී ජීව්‍ය ක්ෂුද්‍ර මූල්‍ය බැංකු ජාලයක් පිහිටුවීම සඳහා සමෘද්ධි බැංකු සමිතියේ කාර්ය භාරයේ වැදගත් කම පිළිබිඹු වේ.

03. වර්තමානයේ සමෘද්ධි බැංකු සමිතිවල කාර්ය භාරය ඉතා සීමිත කාර්යයන් කිහිපයකට ලඝු වී ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබෙන අතර, සමෘද්ධි පනතේ සමෘද්ධි බැංකු සමිතිවලට අදාළ අරමුණු බලතල හා කාර්ය භාරයන්ට අනුගත වී ක්‍රියාත්මක වීමක් බහුතර බැංකු සමිතිවල දක්නට නොලැබේ.

04. 2022 වසරේ සිට සියළුම දැණුවත්වීම් හා පුහුණු කටයුතු සමෘද්ධි බැංකු සමිතියේ මැදිහත්වීම තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව සමෘද්ධි බැංකු/ බැංකු සමිතිවල පරිගණක වැඩසටහන්වලට අදාළ පුහුණු වැඩසටහන්, ප්‍රජාමූල සංවිධාන දැණුවත් කිරීම්/ පුහුණු වැඩසටහන්, ජීවනෝපාය සංවර්ධනයට අදාළ ප්‍රතිලාභීන් පුහුණු කිරීම් හා බැංකු ප්‍රවර්ධනයට අදාළ පුහුණුවීම් සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සමෘද්ධි බැංකු සමිතියේ මැදිහත්වීම් හා සම්බන්ධීකරණයෙන් ඉටු කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වේ.

05. ඒ අනුව 2022 වසරේ අය වැය යෝජනා වලට අදාළ ක්‍රියාකාරකම් පිළිබඳ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති බල ප්‍රදේශයට අදාළ දැණුවත් කිරීම් වැනි කටයුතු ද මෙවැනි පුහුණු කටයුතු සඳහා ඇතුළත් කර ගත යුතු වේ.

06. 2022 වසරට අදාළ සමෘද්ධි බැංකු සමිතියේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කළ යුතු අතර, එම ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ආකාරය පිළිබඳ උපදෙස් ඉදිරියේ දී ඔබ වෙත ලබාදීමට කටයුතු කරනු ඇත.

07. එම ක්‍රියාකාරී සැලැස්ම අනුව 2022 වසරේ සමෘද්ධි බැංකු සමිති ක්‍රියාකාරකම් මෙහෙයවිය යුතු බව අවධාරණය කරමි.

08. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළහැකි මට්ටමේ නිලධාරීන් සමෘද්ධි බැංකු සමිති වෙත අනුයුක්ත කොට 2022 අය වැය යෝජනා වලින් අප වෙත පවරා ඇති "One Stop Shop" ක්‍රමය යටතේ සමෘද්ධි බැංකු සමිතිවලින් සමෘද්ධි ප්‍රතිලාභීන්ට අවශ්‍ය සියළු සේවා සැපයිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාරුණිකව දැනුම් දෙමි.

ආර්.පී.බී.කීලකසිරි  
අධ්‍යක්ෂ ජනරාල්.

- පිටපත් :- 01. අධ්‍යක්ෂ මණ්ඩල සභාපති, සමෘද්ධි ප්‍රජාමූල බැංකු මහ සංගමය. - දැ.ගැ.ස.  
02. සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති සභාපතිවරුන්. - දැ.ගැ.ස.  
03. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. - දැ.ගැ.ස.